

පුස්තකාල සම්පත් වල සංරක්ෂණ හා ප්‍රතිසංස්කරණය කාර්යය හා භැඳී තුමිකාව පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යායනයක්

ඩේ. ආර්. එන්. හර්ෂණි

සහකර පුස්තකාලයාධිකාරී, ශ්‍රී ලංකා රජයට විශ්වවිද්‍යාලය, මිහින්තලේ
wimukasi@yahoo.com

භැඳීන්වීම

පුස්තකාලය යන්න වර්තමානය වන විට තොරතුරු මධ්‍යස්ථාන (Information center) යන්න විරැදුවලිය ලබා ඇත. මේ කුමන නමකින් හැඳින් වූව ද පුස්තකාලය ප්‍රමුඛ පර්‍යාර්ථය වන්නේ පායක අවශ්‍යතා සඳහා, තොරතුරු සම්පත් අත්පත් කරගැනීමත් ඒවා සංවිධානය කිරීමත් හා අවශ්‍ය පායක පිරිසට අවශ්‍ය තොරතුරු සම්පත් ලබා දීමත් වේ. මේ සේ අත්පත් කරගන්නා පුස්තකාල තොරතුරු සංරක්ෂණය කිරීමද සාර්ථක පුස්තකාල සේවාවක් සැපයීමෙහිලා අවශ්‍ය වන ඉතා වැදගත් අංගයක් ලෙස හැඳින් විය හැක.

පුස්තකාල ද්‍රව්‍ය පුස්තකාලයට අත්පත් කරගන්නා හා සමාන ව ඒවා සංරක්ෂණය කාර්යය නිසි ආකාර ව සිදු කළ යුතු අත්‍යවශ්‍ය කටයුත්තක් බවට පත්ව ඇත. පුස්තකාල තොරතුරු සම්පතක් විවිධ අපුරින් විනාශ විය හැක. සේවාහාවික ආපදා වන ගංවතුර ගැලීමකින් පවා පුස්තකාල ද්‍රව්‍ය වලට විශාල ලෙස හානිවිය හැකි ය. මෙම කත්ත්වය යටතේ පුස්තකාල තොරතුරු සම්පත් සංරක්ෂණ කාර්යය පිළිබඳ ව දැයි අවධානය යොමු කිරීමත් ඒ පිළිබඳ ව අවශ්‍ය දැනුම ලබා ගැනීමත් ඉතා අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්ව ඇත. තොරතුරු බෙදා දීමේ ආයතනයක් ලෙස පවත්නා තොරතුරු ආරක්ෂා කරගැනීම හාරදුර කටයුත්තක් බව සඳහන් කළ යුතු ය. පුස්තකාල ද්‍රව්‍ය සඳහා සංරක්ෂණ හා ප්‍රතිසංස්කරණය ඉතා අවශ්‍ය කාරණයක් විම සඳහා බොහෝ කරුණු බලපානු ලැබේ. එහි දී විවිධ මාධ්‍ය වලින් ඇති තොරතුරු සම්පත් කිවීම, ක්‍රමානුකූල ව පිළියෙල තොරතු

ලද තොරතුරු සම්පත් පිළිබඳ අවධානය යොමු කළ යුතු විම, විශාල පායක ප්‍රජාවකගේ අවශ්‍යතා සපුරා දීම, අනාගතය සඳහා පවතින තොරතුරු මාධ්‍ය සංරක්ෂණය කිරීමල දුරුලහ මුලාශ්‍ර අත්පත් කර ගැනීම හා සංරක්ෂණය හැඳින් විය හැක. පොත්, සගරා, ප්‍රවත්පත්, සිකියම්, පුස්තකාල ලේඛන, ජායාරුප, විතු, ලි ප්‍රතිමා, වලවිතුපට, ගබදුපට, විදුත්පට ආදි විවිධ වූ තොරතුරු මාධ්‍ය මේ ආදි ලෙස විවිධ මුහුණුවරකින් පායක අවශ්‍යතා සඳහා අත්පත් කර ගති. මේ සැම තොරතුරු මාධ්‍යයක් ම පායකයන්ගේ තොරතුරු අවශ්‍යතා සම්පුර්ණ කිරීමෙහිලා වැදගත් වේ. විතු ජායාරුප ආදිය ද තොරතුරක් ලබා ගන්නා මුලාශ්‍ර ගණයෙහිලා හැඳින් විය හැකි ය. මේ දැනුම මාධ්‍යයන් අත්පත් කරගන්නවා හා සමාන ව සංරක්ෂණ අවශ්‍යතාව ද වටහා ගත යුතු ය. පුස්තකාලයට පොත් මිල දී ගන්නා සේ ම පරිත්‍යාග වශයෙන් ද පොත් ලැබීම සිදු වේ. එට අමතර ව විවිධ සම්මන්ත්‍රණ පත්‍රිකා, ගැසට්, පේටන්ට් ආදි විවිධ මාදිලියේ තොරතුරු මුලාශ්‍ර ලැබීම සිදු වේ. සමහර තොරතුරු මතා ලෙස පිළියෙල කරන ලද ඒවා විමට සුළුවන. මෙහි දී ක්‍රමවත් ලෙස පිළියෙල තොරතුරන ලද තොරතුරු මුලාශ්‍ර සඳහා සංරක්ෂණ ක්‍රම ඉතා වැදගත් වේ. පුස්තකාල වර්ගය අනුව එහි පායක පිරිස මෙන් ම සේවාව ද වෙනස් වේ. සමස්තයක් ලෙස පුස්තකාල සේවාව සැපයීමේදී පායක පිරිස ඉතා වැදගත් වේ. මෙම පායක පිරිස බාල, මහඟ, වැඩිහිටි, කරුණ විමට සුළුවන. මේ සැම පායකයෙකු වෙනුවෙන් ම පුස්තකාල පොත් සංරක්ෂණය කිරීම කළ යුතු අතර අනාගත විශාල පායක පිරිසකගේ

අවශ්‍යතාව වෙනුවෙන් පුද්තකාල සම්පත් සම්භාරය සංරක්ෂණය කළ යුතු ය

ଅର୍ଥ

මෙම පර්යෝගුන පත්‍රිකාවේ ප්‍රධාන අරමුණ ලෙස පුද්ගලිකාල තොරතුරු සංරක්ෂණය හා ප්‍රතිසංස්කරණය කිරීමෙහිලා මුලික අදියර හඳුනා ගැනීමත් ඒ සඳහා පුද්ගලිකාලය සඩුදායකත්වය පිළිබඳ විමසිලකට ලක් කිරීමත් සිදු කෙරේ. පර්යෝගුන තුම්බේදය ලෙස ද්වීතීය මූලාශ්‍ර පරිසිලනය කරන ලදී.

ମିଠାକାଳୀ

පුස්තකාල සම්පත් සංරක්ෂණය හා ප්‍රතිසංස්කරණය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා දැක්වීය හැකි ය. ඒවා නම් පුරුව සංරක්ෂණය, සංරක්ෂණය හා ප්‍රතිශ්යාපනයයි. මෙහි පළමු තුමය වන පුරුව සංරක්ෂණ තුමය අවස්ථාවේ දී ම පුස්තකාල සම්පත් බොහෝමයක් සංරක්ෂණය කර ගැනීමට පියවර ගත හැකි ය. එහි දී පුස්තකාල ගොඩනැගිල්ල කෙරෙහි පවා අවධානය යොමු කළ යුතු ය. පුස්තකාල ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා යොදා ගන්නා භූමිය පරිසරය ආදියද විමර්ශනයට ලක්කළ යුතු ය. මෙටිකාන් පෙන්වා දෙන පරිදි පුස්තකාල ගොඩනැගිල්ල ක්‍රමිත්ව සහ ක්‍රමිතකයින්ට පහසුවෙන් පුස්තකාලය තුළට ඇතුළවීම වැළැකීම අරමුණු කරගෙන ගොඩනැගිල්ල සැලසුම් කළ යුතු ය. පුරුව සංරක්ෂණ තුමයේ දී විශේෂයෙන් ක්‍රමිත් ප්‍රතිරෝධක තුම, දුලී පිස දැමීම, පාරසරික සාධක පිළිබඳ අවධානය යොමු කිරීම ආදිය හැදින්විය හැකු. දුලී පිස දැමීම පිළිබඳ ව පුස්තකාල ද්‍රව්‍ය සංරක්ෂණ කාර්යයේ දී නිරන්තර අවධානය පුස්තකාලයාධිපති ඇතුළ කාර්යය මණ්ඩලයට තිබිය යුතු ය. තමන්ගේ රාජකාරීයේ දීන වර්යා කටයුත්තක් ලෙස හෝ එම කාර්යය පොදුගලික සේවාවන් හරහා කරවා ගැනීම සඳහා අවධානය යොමු කළ යුතු ය. දෙනික ව පුස්තකාල ද්‍රව්‍ය හා ඒවා තැන්පත් කර ඇති ස්ථාන පරික්ෂාවකට ලක් කිරීමත් එම පරික්ෂාවෙන් පසු අවශ්‍ය තොරතුරු සටහන් කර ගැනීමත් වැදගත් වේ. මෙම දෙනික පරික්ෂාව තුළ දී පුස්තකාල සම්පත් සඳහා වන හානි බොහෝදුරට අවම කරගැනීමට හැකියාව

ලැබේනු ඇති. එම නිසා නිරන්තර පරිජ්‍යාව යනු පුරුව සංරක්ෂණයේ මූලික හා විදෙගත් කාර්යයක් ලෙස භැඳීන් විය තැකු.

දේ වැනි අවස්ථාව ලෙස සංරක්ෂණ කාර්යය හැඳින්විය හැක. එම නම් පුරව සංරක්ෂණය තුළ දී සිදු වී ඇති හානිය අවම කර ගැනීමට තොහැකි වූ විට දේ වැනි අවස්ථාව වන සංරක්ෂණ කාර්යය වෙත එළුම්. පුද්ගලිකාල දුව්‍ය සංරක්ෂණ කාර්යයේ දී පුමායනය කළ යුතු ය. පුරව සංරක්ෂණ කාර්යය තුළ ආරක්ෂා කරගැනීමට තොහැකි වූ පුද්ගලිකාල සම්පත් මේ ලෙස සංරක්ෂණය කළ හැක. ප්‍රධාන වශයෙන් පුමායන තුම දෙකක් හැඳින් විය හැක. රික්ත පුමායනය හා පුමායන පෙවිටියක් හෝ කැබිනේටුවක් තුළ පුමායනය කිරීමයි.

కి. త. అగ్రమాల్ పవిష్టన పరిడై ద్వండ్యమి గైజిల రుక్మణీ ప్రతిఫల జహిత డెయస్ వ్యివిష లిషి ద లిస్ ద్వరిలలకువిక్ లెడి. ఈ నామి ఉన్ లౌచెన్ ప్రతిఫల కూలికులిక లిమిడి. మె నీసూ లియ కలిన్కల నైలితన్నాలవితన సిద్ధ కల ప్రభు లెలి. ప్రస్తుతకుల సంస్కరణ తుమి అథర అవిష్టాన అవిస్టాల లిన్నేనో ప్రతిసించ్చేకరణయది. ప్రరుపి సంచేకరణయ ఖూ సంచేకరణయ యని అవిస్టా దెడక తుల ది త ఆంశుకూ కరగైనీమిల నొఱైకి వ్యి ప్రస్తుతకుల ద్వితి ప్రతిసించేకరణయ జాలించా ప్రతిసించేకరణ మిదుస్టానాయకల గైలీయ ప్రభుది. ఖడిడి శల గైలిమి జన తిన్నన లైనీ జేలుంగాలిక హో అపరిషుకూరినీలియ నీసూ ఆక్రమి లిన ర్పరాడ్వి మెన్హిలూ జైలుకియ గైక. ప్రతిసించేకరణ కులప్రత్యుత్తు ఉకూ కల్పనాకూరి ల కల ప్రభు లిన అథర మె జాలించా ప్రభుత్తు కూరయయ మణ్ణచిలయో అవిషుతువి మెన్ మ లే జాలించా లింగాల మ్రిదులక్ దైరిమి ద సిద్ధిలిన్ ఆక్రమ.

පුස්තකාලයාධිපතිවරයාට නිරතුරු ව අලුත් ම පොත් පමණක් අත්පත් කර ගැනීමට අවස්ථාව නොලැබේ. තොරතුරු වල වටිනාකම හා ඉල්ලුම අනුව පරිභිලනය කරන ලද ගුන්ප මිල දී ගැනීමට සිදු වේ. එ සේ ම වියෙකින පුද්ගලයන්ගෙන් ගුන්ප එකතුන් ජ්‍යෙවායේ වටිනාකම අනුව අත්පත් කර ගැනීමට ද සිදු වේ. එ විට මෙම ගුන්ප උරුලුහ ගණයට ඇතුළත් වේ. පරිහරණය කරන ලද පොත් ලබා ගැනීමට සිදු වූව ද ජ්‍යෙවා පුස්තකාල සම්පතක් ලෙස අත්පත් කරගැනීමෙන් පසු අවශ්‍ය සංරක්ෂණ කටයුතු සඳහා යොමු කළ යුතු ය. මෙහි ද පුස්තකායාධිපතිට පැවරෙන වගකීම ඇතිමහත් ය. තොරතුරු සම්පත් අත්පත්

කරගත්තා හා සමාන ව ඒවායේ සංරක්ෂණ කටයුතු පිළිබඳ ව දැඩි අවධානයක් යොමු කළ යුතු ය. පුස්තකාලයාධිපතිගේ දැඩි විමර්ශන අවශ්‍ය වන්නේ ද අප්‍රතින් මිලදී ගත් පොත් වලට වඩා දුරුලහ ගුන්ට සඳහා ය. ගුන්ටයක් පරිශිලනය කිරීමේ ද හා ඒවායේ කාලයක් සම්ග පහසුවෙන් තොපොනන විනාශකාරී කාරකයන් ඇරීර ව අන්තර්ගත වේ. මෙවා හඳුනා ගැනීම මුද්‍රික ව කළ යුතු ය. පොතක් පරණ තත්ත්වයට පැමිණිමේ ද කඩිඳායි පැලැලම් ගැනීමක් ඇති වේ. මෙහි ද එම පැලැලම් ඉවත් කිරීම සඳහා අවශ්‍ය වන දාචක හඳුනාගෙන කඩිඳායි සංරක්ෂණ කටයුතු වලට යොමු කළ යුතු ය. මේ සඳහා පූහුණු කාරයය මණ්ඩිලයක් පුස්තකාලය සතු වි ය යුතු අතර රට අදාළ වූ විශේෂ ඉඩ ප්‍රමාණයක් හෝ අංශයක් පුස්තකාල ගොඩනැගිල්ල තුළ වෙන් කළ යුතු ය.

නිගමනය

පොත් අප්‍රතින් මිලදී ගත්තා හා සමාන ව කොටසක් සංරක්ෂණය කිරීමට ද සිදු වේ. රංගනාද්‍යන්ගේ පංචවිධ නීතියට අනුව ද අවශ්‍ය පායකයාට අවශ්‍ය වේලාවට අවශ්‍ය මාධ්‍යයන් අවශ්‍ය තොරතුරු ලබා දීමට නම් පුස්තකාල ද්‍රව්‍ය සංරක්ෂණය පිළිබඳ වැඩි අවධානය යොමු කළ යුතු ය. පුස්තකාලයක සංරක්ෂණ කාරයය පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීමක් කළ යුතු අතර ඒ සඳහා කාරයය මණ්ඩිලය පූහුණු කිරීම කළ යුතු ය. සංරක්ෂණ කාරයය සඳහා අවශ්‍ය ඉඩක් පුස්තකාලය තුළ වෙන් කළ යුතු ය. එ සෙන් තැකිනම් එම සංරක්ෂණ කාරයය කරවා ගැනීම සඳහා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මධ්‍යස්ථානය වැනි ආයතනයකින් උදව් හා පූහුණුව ලබා ගැනීම සඳහා විශේෂ අවධානය යොමු කළ යුතු ය. පුස්තකාලය මගින් දකුම ලබා දෙන්නා සේ ම සංරක්ෂණ කාරයය ද කරන බව මෙයින් පැහැදිලි වේ. අනාගත පරපුර වෙනුවෙන් දකුම ආරක්ෂකර ගැනීම සඳහා පුස්තකාලය වැනි සමාජීයය ආයතනක් මහත් පරිශ්‍රමයක් දරන අතර සංරක්ෂණ හා ප්‍රතිසංස්කරණ කාරයය සඳහා ද විශාල වියදමක් දරීමට සිදු වේ. මේ සියලු කාරයයන් කාර්යක්ෂම ලෙස කරවා ගැනීම තුළ පායක ප්‍රජාවට වඩා එලදායි පුස්තකාල

සේවාවක් සැපයීමට පහසුවක් ලබා දෙන බව පෙන්වා දිය හැක.

අභ්‍යන්තරය ගුන්ට

ලක්ශ්‍යයිංහ, සිරිනිල් (1988) (ඡර්) කොළඹ විසුනු සංරක්ෂණ මූලධර්ම, ජාතික කොළඹකාගාර දෙපාර්තමේන්තුව, කොළඹ.

විමලරත්න, ඩේ.ඩී.ං. (1989) පුස්තකාල ද්‍රව්‍ය සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය, ශ්‍රී ලංකා ජාතික පුස්තකාල සේවාමණ්ඩලය, කොළඹ.

Kawatra, P. S. (1992) Dictionary of library Science, Castle Book Pvt., New Delhi.

Metcalf, Keyes D. (1965) Planning academic and research library building, McGraw Hill Book, New York.